

Founder's Reflections

සවන් දීමට දක්ෂයන්, රැකබලා ගැනීමටද දක්ෂය

රිෂ්ෂෝ කෝසෙයි සංවිධානය 1938 වර්ෂයේදී නික්සෝ නිවානෝ කුමා හා මියාකෝ නගනුමා මහත්මිය විසින් ස්ථාපිත කරන ලදී. සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය මූලික කරගෙන එහි කටයුතු කරනු ලැබේ. පවුල තුලත්, කාර්යාලයේදීත්, සමාජයේදීත් බුදු දහම ජීවිතයට බද්ධ කර ගෙන, සාමාකාමී ලෝවක් බිහි කිරීමට ප්‍රාර්ථනා කර කටයුතු කරන එකමුතුවකි.

වර්තමානයේදී නිව්කෝ නිවානෝ පු ධානිකුමාගේ මූලිකත්වයෙන්, සාමාජික සාමාජිකාවන් සෑම ධර්ම ව්‍යප්තියේ යෙදෙමින් අත් වැල් බැඳගෙන සෑම රටකම සාම ක්‍රියාකාරකම් වල නියැලී සිටියි.

Living the Lotus
Vol. 193 (October 2021)

Senior Editor: Keiichi Akagawa
Editor: Kensuke Osada
Copy Editors: P.A.D. Somapala,
Ruklanthi Palipana, Sahan Chamara , Rajitha
Madurangha

Living the Lotus is published monthly
by Rissho Kosei-kai International,
Fumon Media Center, 2-7-1 Wada,
Suginami-ku, Tokyo 166-8537, Japan.
TEL: +81-3-5341-1124
FAX: +81-3-5341-1224
Email: living.the.lotus.rk-international
@kosei-kai.or.jp

'කෝසෙයි කායි සාමාජිකයන් සවන් දීමට දක්ෂයින් නේ' ලෙසින් අප සංවිධානයට පැමිණෙන පුද්ගලයන් නිතරම පවසන දෙයකි. ඇයි එහෙම සිතන්නේ ලෙසින් විමසූ විට, සිතහා මුසු මුහුණින් හුමිටි තියමින් සවන් දෙන නිසා කතා කරන්නන් පහසුයි, හිතටත් සැහැල්ලුවක් දැනෙනවා යනුවෙන් පවසනවා.

විශාල පිරිසක් ප්‍රසිද්ධියේ කතා කිරීමට මැලිවන්නේ, මගේ දේවල් පැවසූ විට අන්‍යයන්ගේ සිතහාවට ලක්වෙව්දෝ යන දෙගිඩියාවෙන් පසුවන නිසාය. මන්ද කතා කිරීම යනු තමාව ප්‍රකාශනය කිරීම වන නිසා, තමා පවසන දේට සවන් දෙනවාද නැතිද යන්න මත, තමාව පිලිගන්නවාද නැතිද යන කරුණ තීරණය වන බැවිනි. එහිදී හොඳින් හුමිටි තියමින් ඇහුම්කන් දෙනවිට, තමාව පිලිගන්නා බව දැනී ඇතිවන සතුට තුලින් සැහැල්ලුවෙන් කතා කිරීමට හැකිවේ. එසේ සාවධානව ඇහුම්කන් දෙනවිට, ඕනෑම කෙනෙක්ට ඕනෑ තරම් සිතේ තිබෙන දේවල් කතා කිරීමටද හැකිවේ.

එලෙසින් නිදහසේ ඕනෑම දෙයක් කතා කරන විට හදවතත් ඒ සමඟම විවර වේ. එමනිසා හෝසා වලදී පවා හදවතින්ම හුමිටි තියමින් සවන් දෙනවිට, සෑම කෙනෙක්ම සැඟවීමකින් තොරව තමාගේ දේවල් පවසන තත්වයට පත්වෙනවා. වර්තමාන සමාජයේත් මිනිසුන් වැඩිපුරම බලපොරොත්තු වන්නේ, තමා කියන දෙයට හොඳින් සවන්දෙන අයෙකු නොවෙයිද? එසේම, කෝසෙයි කායි හි ආකර්ෂණීයම කරුණ වන්නේද, ඕනෑම කෙනෙකු කරන ඕනෑම දෝෂාරෝපණයක් පවා සුහදශීලීව සවන්දීම යැයි පැවසිය හැකිය.

නිර්මාතෘ සංකල්පනා ග්‍රන්ථය ඇසුරිනි. 10, P. 136-137

Living the Lotus-Buddhism in Everyday Life (සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය තුළ ජීවත්වෙමු - ඵදිනෙද දිවියට බුදු දහම බද්ධ කර ගනිමු.) යන තේමාව තුළ, ඵදිනෙද ජීවිතයට සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ කියැවීම බද්ධ කර ගෙන මධෙහි පිපෙන්නාවූ ලස්සන නෙලුම් මලක් සේ නම පිවිතය සමාධිමත් කරගෙන, එලෙසම වැඩි වටිනාකමින් යුතු තත්වයට පත් විය යුතුය යන ප්‍රාර්ථනය ගැබ් වී ඇත. මෙම සඟරාව මගින් ලෝකය පුරා ව්‍යාප්ත වී සිටින්නාවූ සාමාජික සාමාජිකාවන් ඵදිනෙද දිවියට බුදුදහම බද්ධ කරගෙන කටයුතු කරන්නාවූ අයුරු අන්තර්ජාල මාර්ගයෙන් බෙදාහැරීම සිදු කරනු ලැබේ.



President's Message

මූලාරම්භයට නැවත යමු

නිවිකෝ නිවානෝ තුමා
ප්‍රධානී, රිජ්ජේ කෝසෙයි සංවිධානය

නැවත දහයේ සිට මූලාරම්භය දක්වා අධීක්ෂණය කරමු

සෙන්කේ නම් තේ පාසලේ නිර්මාතෘ වන සෙන්තො රික්සු තුමා, තේ පිළිබඳ උපදේශනාත්මක කවි ලියූ අතර, ඒ තුළ ධර්ම මාර්ගය සොයා යන පුද්ගලයන් සඳහා පොදු වූ කියාදීම්ද ගණනාවක්ද තිබෙයි. එයින් එක් කවියක, 'පුහුණුව යනු එකෙන් ඉගෙනීම පටන් ගෙන දහය දක්වා දැනගැනීමයි - නමුත්, නැවත දහයේ සිට මූලාරම්භය දක්වා අධීක්ෂණය කරමු' සේ සඳහන්ව ඇත.

අපිද ධර්මය ඉගෙන ගැනීමට ආරම්භ කළ අවධියේ, ජේෂ්ඨයන්ගෙන් එකින් එක ධර්මය ඉගෙන ගනිමින් හා තමා විසින්ම ධර්ම කරුණු සොයා ගනිමින්, ටිකෙන් ටික ධර්මය තම ශරීරයට බද්ධ කරගන්නා, හෝසා වල වාඩි වූ විට ධර්මය තුළින් දුකින් මිදුන අයගේ කතා වලට ඇහුම්කන් දී සතුට පත්ව, තව තවත් ධර්මය සොයා යෑමේ ආශාව වැඩි වූනා සේම, තමාගේ අඩුපාඩුද අවබෝධ වී තව තවත් ආධ්‍යාත්මික දියුණුව ඇතිකර ගැනීමට උත්සහ ගත්තාවේ. මෙය ක්‍රියාවලිය නොකඩවා සිදු කිරීමයි ධර්ම ගවේෂණය වන්නේ.

නමුත්, මෙම ක්‍රියාවලියට පුරුදු වූ විට මුලදී ඇතිවූ උද්යෝගය හා ධර්මය ගවේෂණයේ ආශාව ටිකෙන් ටික හීන වී යයි. සෑම දෙයක්ම දන්නවා යන හැඟීමට පත්ව, ශ්‍රද්ධාවේ මූලික අරමුණ වන තමාව දීප්තිමත් කර ගැනීම මඟහැරී යයි.

ඒ අනුව ඉහත සඳහන් කවියෙන් කියා දෙන්නේ, 'දහය දක්වා ඉගෙන ගත් නිසා ප්‍රමාණවත්' යන කරුණ නොවේ. 'දහය දක්වා දැනගත්තේ නම්, නැවතත් එක දක්වා අධීක්ෂණය කළ යුතු බවයි'. එසේ කිරීම තුළින්, මුලදී ඉගෙනගත් විට අවබෝධ නොවූ කරුණු අවබෝධ වනවා සේම, තවත් පියවරක් ඉදිරියට තබමින් ධර්මයේ නියම හරයට සමීප වීමටද හැකිවන බවයි.

සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ, සමන්ත්‍රහදු බෝධිසත්වයන්ගේ ධෙර්සය වන 28 වන අවසාන පරිච්ඡේදය තුළ, සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ සාරාංශය අඩංගු වන අතර, එහි සදහන් වන්නේද නිරන්තරයෙන් මූලාරම්භයට නැවත යාමේ වැදගත්කමයි.

මෙම පරිච්ඡේදයේ සදහන් 'සිවු ප්‍රත්‍යයන්' ගැන නිර්මාතෘ තුමාගේ අවසාන කාලයේ දේශනා වලද නිතරම සදහන් වූනා. ඒ සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ ආරම්භයේ සිට ඇති කියාදීම් මෙම පරිච්ඡේදයේ තේරුම් ගැනීමට පහසු ආකාරයට සදහන් කර ඇති නිසා වන්නට පුළුවන්. බුදුන් වහන්සේගේ ආරක්ෂාව යටතේ සිටින බව විශ්වාස කරමින්, කුශල මූලයන්ද රෝපණය කරමින්, නිවැරදි අභිප්‍රාය ඇති සත්පුරුෂයන්ගේ සමාගමයට ඇතුලත් වෙමින්, සමස්ත සමාජයේ යහපත ප්‍රාර්ථනා කරමින් ඒ වෙනුවෙන් කටයුතු කිරීම..... මෙය බුද්ධ මාර්ගය විශ්වාස කරමින් ගමන් කරන අපගේ මූලාරම්භයේ පදනම වේ.

ධර්මය සොයා යෑමේ හදවත හා ළදරුවෙකුගේ මෙන් හදවත

සෑම දෙයකදීම මූලාරම්භයට නැවත ගොස් අධ්‍යනය පුළුල් කර ගැනීමේ වැදගත්කම අවබෝධ කරගෙන සිටියද, යථාර්තය නම් දිනපතා කරන සුත්‍ර සවිභාසනය පවා මුල් කාලයේ තිබූ හැඟීමෙන් කිරීමට නොහැකි පුද්ගලයන් සිටියි.

එමෙන්ම 'ධර්මයට ආදරය කිරීම' ලෙසින් වදනක් ඇත. එහි අරුත වන්නේ, නිර්මල හා පවිත්‍ර හැඟීමෙන් ධර්මය ගවේෂණය කිරීම වේ. 'සමන්ත්‍රහදු බෝධිසත්වයන්ගේ ධේර්යය' පරිච්ඡේදයේ 'ධේර්යය' යන වදන තෙත්දසි තයිමි විසින් මෙසේ විග්‍රහ කර ඇත.

ධර්මයට සවන් දිය යුතුයි සේ හදවතින්ම ප්‍රාර්ථනා කිරීම, කෙනෙකුට ආදරයක් ඇතිවීම වාගේය. ආදරය කරන තැනැත්තා ගැන (ආදරය කරන ධර්මය ගැන) තවතවත් දැනගත යුතුය යන හැඟීමෙන් හා එක්ව ගමනක් යා යුතුයි යන ප්‍රාර්ථනා කරන නිර්මල හැඟීමට සමාන වේ. සෑම විටම ශ්‍රද්ධාවේ මූලාරම්භයට ගොස් ආධ්‍යාත්මික දියුණුව ඇතිකර ගැනීමට අවශ්‍ය ගාමක බලය වන්නේ, කෙනෙකුට ආදරය කරනවා මෙන් ධර්මය ගවේෂණය කිරීමේ හැඟීමට පත්වීමයි.

එසේ වුවත්, සාමාන්‍ය සමාජය තුළ දෛනික ජීවිතය ගත කරන ගමන් ශ්‍රද්ධාවටම පමණක් හිත යොමු කිරීම අපහසු වේ. ජීවත්වීම සඳහා ලාභ ගණනය හා අවශ්‍ය ඇතිවීම නිසා ආධ්‍යාත්මික දියුණුව ආදිය ගැන නොසැලකීමත් විමට සිදුවේ. එසේ වුවත්, කුඩා දරුවන් ළඟ තිබෙනවා මෙන් සැවොම එක්ව යහපත් සමාජයක් ගොඩනැගීම හා එක්ව සතුටට පත්වීම යන ප්‍රාර්ථනය අමතක නොකරන්නේ නම් ඕනෑම විටෙක මූලාරම්භයේ හැඟීමට නැවත යාමට හැකිවෙයි. එනම්, ධර්මය සොයා යෑමේ හදවත (道心, doshin) හා ළදරුවෙකුගේ මෙන් හදවත (童心, doshin) නැතිනොකර ගැනීම වැදගත්වන බව වේ.

'ධේර්යයමත් කිරීම' යන වදන තුළ 'ප්‍රශංසා කරමින් උද්යෝගිමත් කිරීම' යන අරුතද ගැබ්වී තිබේ. 'සමන්ත්‍රහදු බෝධිසත්වයන්ගේ ධේර්යය' පරිච්ඡේදයේ, ධර්මය ප්‍රායෝගිකව පුහුණුවන පුද්ගලයන්ව බුදුන් වහන්සේ විසින් 'සාදු සාදු' යැයි ප්‍රශංසා කරමින්, හිස පිරිමදියි. දෛනික ජීවිතයේදී ප්‍රයෝගික ධර්ම පුහුණුව නැවුම් හැඟීමෙන් සිදු කරන විට, මේ ආකාරයට බුදුන් වහන්සේ විසින් අපිව ආරක්ෂා කරමින් ප්‍රශංසා කරයි.

එසේ වීමෙන් කරන සරළ පුහුණුව පවා ප්‍රබෝධමත් වී සතුටක් ගෙනදෙයි. එමෙන්ම මූලාරම්භයට නැවත යන්නේ නම්, කරනා සුත්‍ර සවිභාසනයන් හෝසාවත් අපගේ උද්යෝගය තව තවත් අලුත් කරන සතුට දනවන තැන බවටද අවබෝධ වේවි.

From Kosei, October 2021.

සතුවීන් සහ ස්තූතිවන්ත හැඟීමෙන් බෝධිසත්ව වර්යයාවේ යෙදෙමු

මොරිත්සු ඕතොරි
තායිපෙයි ධර්ම ශාඛාව

මෙම සෙප්පෝව 2020 වසරේ මැයි මස 25 වන දින පර දුක්ඛ දුක්ඛිත බෝධිසත්වයන් අනුස්මරණ දින තායිපෙයි ධර්ම ශාඛාවේදී ඉදිරිපත් කරන ලද්දකි.

සියළු දෙනාටම සුභ දවසක් වේවා. මම තායිපෙයි ධර්ම ශාඛාවේ 3 වන කණ්ඩායමේ මොරිත්සු ඕතොරි. අද දින සෙප්පෝව ඉදිරිපත් කිරීමට ලැබීම ගැන මම හදවතින්ම ස්තූතිවන්ත වනවා.

1994 වසරේ මාර්තු මස විවාහ වී තායිපෙයි ප්‍රදේශයට පැමිණීම මම, කෝසෙයිකායි සංවිධානයේ ක්‍රියාකාරකම් වලට ඉතා කැපවීමෙන් උද්යෝගයෙන් වැඩකරන නැන්දම්මා (වෙන් හුවාන් යූ කෝටෝ) ගේ මග පෙන්වීමෙන් පළමු වතාවට කෝසෙයිකායි ධර්ම ශාඛාවට ගියා. විවාහ වූ මුල් කාලයේ රැකියාවක නිරතව සිටියත්, දරුවන් ලැබීමෙන් පසු රැකියාව නවතා ගෘහණියක් ලෙස කටයුතු කරනවා. නැන්දම්මා මට ධර්ම ශාඛාවට යන ලෙස නිරතව පෙරැත්ත නොකලත් වෙලාවක් තිබෙන විට දරුවන්ව ධර්ම ශාඛාවට එක්ක යන ලෙස කියා සිටි නිසා, මමත් ටිකෙන් ටික ධර්ම ශාඛාවට යාමට පුරුදු වුනා. 2010 වසරේ ගිම්හාන කාලයේ (තායිපෙයි ධර්ම ශාඛාවේ දෙමව්පියන් සහ දරුවන් ජපානයේ මූලස්ථානය වැදපුද ගැනීම) යන වැඩසටහන තුළින්, නැන්දම්මාගේ තෝරා ගැනීමෙන්, මටත් දුවත් පුතාත් සමග මූලස්ථානය වැදපුද ගැනීමට හැකියාව ලැබුනා. දරුවන් නික්යෝ නිවාතෝ තුමාගේ උපන්ගම වන නීගතා ප්‍රාන්තයේ තෝකම්පි ප්‍රදේශයේ සුගනුමා ගමේ පැවැත්වූ 'සුගනුමා ළමා ගම්මානය' ට සහභාගි වී, විදේශීය රටවල සිසුන් සමගද අන්තර්සබදතාවක් ගොඩනගා ගැනීමට අවස්ථාව ලැබින. දරුවන් එම වැඩසටහනට සහභාගිව සිටි කාලයේදී මම මූලස්ථානයේ පැවැත්වූ ක්‍රියාකාරකම් සහ පවුල් අධ්‍යාපන වැඩසටහන් වලට සහභාගි වී, ජපන් සාමාජිකයන් සමග වැඩකරමින්, කෝසෙයිකායි සංවිධානයේ ඉගැන්වීම් වල වටිනාකම මැනවින් අවබෝධවී ඉගෙනගත් දේ පවුල තුල ප්‍රායෝගිකව සිදුකිරීමේ වැදගත්කම වටහා ගත්තා. එමෙන්ම හදවතින්ම ධර්මය පුරුදු පුහුණු කරමින්, පවුල වැදගත්කොට සලකමින්, මුතුන් මිත්තන්ට ගෞරව කරමින් ස්තූතිවන්ත වීම තුළින් කුමන අයෙකුට වුවත් බෝධිසත්ව වරයෙකු බවට පත්විය හැකි බව ඉගෙන ගත්තා.

2010 වසරේ නොවැම්බර් මස 14 වන දින, ආදරණීය නැන්දම්මා වයස අවුරුදු 80 දී ජීවිතක්ෂයට පත් වුනා. ඇයගේ අන්තිම කාලයේදීත් අන් අයගේ උදව්වක් නොමැතිව තමාගේ සෑම දෙයක්ම ඇය තනිවම කරගත්තා. ඇය ධර්ම ශාඛාවේ තනතුරක් හොබවමින් කටයුතු නොකලත්,

සාමාජිකයන් විශාල පිරිසක් සමග තම ජීවිතයම ධර්ම පුරුදු පුහුණුවට කැප කරමින්, විශාල පිරිසක් සංවිධානයට හදුන්වා දුන්නා. ඇය කියා සිටියේ ගත කල ජීවිතය ගැන ඇය කිසිවිටෙකත් පසුනොතැවෙන බවයි. ධර්මය පිළිබඳ ඉතාම ලැදියාවකින් සිටි නැන්දම්මා වාගේම, මමත් මින් ඉදිරියට කෝසෙයිකායි සංවිධානයේ ක්‍රියාකාරකම් වලට සහභාගි වීමට බලාපොරොත්තු වනවා. මම ධර්ම ශාඛාවේ සිට සුත්‍රස්ථානය කිරීමටත්, ජේෂ්ඨයන් සමග ධර්මය පිළිබඳ සාකච්චා කිරීමටත් ඉතාමකැමතියි. සෑම සාමාජිකයෙකුම, මම ඔවුන්ගේම දුවෙක්සේ සැලකීම ගැන මම හැමදෙනාටම ස්තූතිවන්ත වනවා.

මේ වසරේ මාර්තු මස මුල් භාගයේ නොසිතූ ලෙස අධෝ මාර්ගයෙන් ලේ වහනයක් සිදු වූ නිසා, ආමාශය සහ මාහා අන්ත්‍රයේ එන්ඩොස්කොපි පරීක්ෂණයක් සිදු කලා. මම බරපතල රෝගයකට භාජනය වී ඇන්දැයි සිතේ කනස්සල්ලක් තිබුනා. වෙන් උන්ගේ කියොකයිවෝ සාන් මා ගැන කනස්සල්ලෙන්, පර දුක්ඛදුක්ඛිත බෝධිසත්වයන් පිළිබඳ මෙනෙහි කරමින් කටයුතු කරන්න යැයි පැවසුවා. වාසනාවකට මෙන් පරීක්ෂණයේ ප්‍රතිඵලය වූයේ ගැස්ට්‍රයිටිස් නිසා ඇති වූ ආසාදනයක් බැවින් ශරීරයට විශාල බලපෑමක් ඇති වී නැති බව දැනගත් නිසා මගේ හිතේ තිබූ විශාල බරක් නිදහස් වූවා මෙන් දැනුනා.



තායිවාන් ධර්ම ශාඛාවේදී සෙප්පෝව ඉදිරිපත් කරන මොරිත්සු ඕතොරි සාන්.

Spiritual Journey

අප්‍රේල් මස 7 වන දින 'බුදුන් වහන්සේගේ ඉපදීම නිමිත්තෙන් පැවැත්වෙන උත්සවයේදී' පූජා කිරීමට ඊට පෙර දින එළවළු සහ පලතුරු සකසමින් සිටින විට, මිතුන්මිත්තන්ව භූමදනය කර තිබෙන සොහොන් බිමේ ප්‍රශ්ණයකට අධිකරණයෙන් පණිවිඩයක් අවා. එම පණිවිඩය වූයේ 1999 වසරේ සැප්තැම්බර් මස 21 වන දින මධ්‍යම තායිවානයේ ඇතිවූ විශාල භූමිකම්පාව නිසා ඇති වූ කම්පනයෙන් අපේ පවුලේ සොහොන් කොත අසල සොහොන් බිමට මාරු වීම හේතුවෙන්, අධිකරණයෙන් නැවත එය තිබූ ස්ථානයට දමන ලෙසට අපට දැනුම්දී තිබූ උපදෙස් පරිදි අප කටයුතු කර නොමැති බවයි. අසල සොහොන්බිමේ අයිතිකරු අධිකරණයට පැමිණිලි කර ඇති නිසා, අධිකරණයෙන් පනවා ඇති උපදෙස් අනුගමනය නොකරන්නේ නම් අප්‍රේල් මස 20 වන දින එය උකස් වන බව දන්වා තිබුණා. එයට හේතුව අපගේ නොසැලකිලිමත්කම නිසා කලින් අධිකරණයෙන් ලැබුණු දැනුම්දීම් නොසලකා හැරීමයි. පුදුමයට පත්වූ මම, අධිකරණ නීතිඥයෙකුගෙන් සහ ලේඛම් කුමාගෙන් මේ පිළිබඳ විස්තර ඇසුවත්, පැමිණිලි කර තිබෙන කෙනා වෝදනාව ඉල්ලා අස්කර ගන්නාතෙක් මෙයට විසඳුමක් නැති බව පැවසුවා.

සොහොන්කොත නැවත තිබූ ස්ථානයට ගෙන යාම සඳහා කිසිදු විරෝධයක් නොතිබුණත්, තායිවාන් ඩොලර් 150000 ක් (රුපියල් 1,074,814) පමණ දඩ මුදලක් ගෙවීම ගැන මම සැහීමකට පත්වුනේ නැහැ. මින් පෙර නැදැයන්ගේ ප්‍රශ්ණ විසඳීම නැන්දට භාරදී තිබුණත්, නැන්ද මස්තිෂ්ක ආසාදයෙන් පෙළෙන නිසා නැන්දට කරදර නොකර මේ ප්‍රශ්නය අපි විසඳගමු යැයි මමත් සැමියාත් තීරණයකලා. නමුත් පැමිණිලි කල පුද්ගලයා තදින් නීතිරීති අනුගමනය කරන කෙනෙක් වූ නිසා තව කරදරයක් වේ යැයි මට බයක් තිබුණා. මෙවන් වාතාවරණයක සිටින මා ගැන වෙන් උනන්දු කියොකයිවෝ සාන් පැවසුවේ, පැමිණිලි කල පුද්ගලයාට අපේ අදහස් තේරුම් ගැනීමට හැකි වන ලෙසත්, හැකිතාක් දඩ මුදල අඩු වන ලෙසත් ප්‍රාර්ථනා කරමින් පර දුක්බදුක්බිත බෝධිසත්වයන් මෙනෙහි කරමින් කටයුතු කරන ලෙසයි. සොහොන් කොත පිළිසකර කර ගැනීමට ආයතනයක් සොයාගැනීම අපහසු කාරනයක් වූනත්, යහළුවෙකුගේ උදව්වෙන් එක් ආයතනයක් සොයාගැනීමට හැකි වූනා. පිළිසකර කිරීම් යොදගත් දින හොඳ කාලගුණයක් තිබූ නිසා දින දෙකකින් වැඩකටයුතු නිමකිරීමට හැකිවූනා. අසල සොහොන්බිම අයිති පුද්ගලයා නැවත සකසාතිබූ සොහොන්බිම දැක සැහීමකට පත් වී, මාත් සමගම අධිකරණයට ගොස් පැමිණිල්ල ඉලා අස්කර ගත්තා. එම නිසා මාගේ හිතේ තිබූ තවත් විශාල බරකින් නිදහස් වීමට හැකි වූනා.

කලක සිට මාගේ සැමියා ශරීරසුවතා සඳහා සම දිනකම නිවසට කිට්ටුව තිබූ පිටිටනියට යාම සිදුකලා. මැයි මස 29 වන දින සැමියා පිටිටනියේ ඇදවැටී සිටින බවට යහළුවෙකුගෙන් දුරකථන පණිවිඩයක් පැමිණියා. මම විගසම කියොකයිවෝ සාන්ට මෙය දැනුම්දුන් විට 'කලබල වීමට අවශ්‍ය නැහැ. කරදරයකට පත්වන ඕනෑම වෙලාවක දැනුම් දෙන්න. මම සූත්‍ර සප්ඡායනා කරමින් සැමියාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරන්නම්' යැයි කියා සිටියා. මිනිත්තු

20 කට වැඩි කාලයක් එම ස්ථානයේදීම සිදුකල ප්‍රථමාධාර වල පිහිටෙන් සැමියාගේ හුස්මගැනීම යනාත්තවයට පත් වූනත් ඉන් පසු සිහිය එන්නේ නැතිව තත්වය යහපත් අතට හැරුනේනැහැ. සැමියාගේ ශ්වසන නාලය කපා ශ්වසන යන්ත්‍රයට සම්බන්ධ කරන්නද යැයි වෛද්‍යවරයා අපගෙන් විමසුවා. ශ්වසන නාලය කපා ශ්වසන යන්ත්‍රයට සම්බන්ධ කලත් තත්වය යහපත් වේ යැයි නිසි ආකාරව කිවනොහැකි බවත් අංශබාග තත්වයට පත්වීමට අවස්ථාව ඇති බව අපිට පහද දුන්නා. මම දරුවන් සමග සාකච්චා කර සැමියාව ශ්වසන යන්ත්‍රයට සම්බන්ධ නොකරන ලෙස වෛද්‍ය වරයාට පැවසුවා.

වාසනාවට මෙන්, සැමියාගේ ජීවිතය පුදුම සහගත ලෙස බේරා ගැනීමට හැකි වූනා. එමෙන්ම, සැමියා කෝමා තත්වයෙන් දවස් 40 ගෙවෙන තැන, කියොකයිවෝ සාන් සැමියාව බැලීමට පැමිණි දින සැමියාට සිහිය ඇවිත් 'කියොකයිවෝ සාන්' යැයි හඬ අවධිකලා. එතැන් සිට ක්‍රමයෙන් සැමියාගේ තත්වය යහපත් අතට පත්වී, රොහලෙන් නික්මයාමට හැකි වූනා. ඉන් පසු සැමියාත් මා සමඟ ධර්ම ශාඛාවට යාමට පටන් ගෙන, දැන් සද්ධර්මපුණ්ඩරික සූත්‍රය මනාව සප්ඡායනා කිරීමට පුරුදුවී සිටිනවා.

මම ධර්ම ශාඛාවේ ක්‍රියාකාරකම් තුළින් 'ධර්මය සැමවිටම පුරුදු පුහුණු කිරීමේ වැදගත්කම' ඉගෙන ගත්තා. ධර්මය ඒ ආකාරයටම පුරුදු පුහුණු කල විට නියත වශයෙන්ම දෙවියන් බුදුන්ගේ පිහිට ආරක්‍ෂාව ලැබෙනවා.

අපට අත්‍යවශ්‍යම අවස්ථාවලදී බෝධිසත්වයන් අපිව දුකින් මුදවා ගැනීමට දැන් දිගු කරමින් අපිට උදව් උපකාර කරමින්, දුෂ්කරතා වලින් ජය ගැනීමට හැකි මාර්ග පෙන්වාදෙමින් කටයුතු කරනවා. මාව මේ ධර්ම මාර්ගයට මිවිබිකි කල නැන්දම්මා වාගේම, මමත් මින් ඉදිරියට සතුටින් සහ ස්තුතිවන්ත හදවතින් බෝධිසත්ව මාර්ගයේ යමින් කටයුතු කරනවා.

සියළු දෙනාටම බොහොම ස්තූතියි.



භොසාවකට සහභාගිව සිටින මොරිත්සු ඕතොරි සාන්.

රිජ්ජෝ කෝසෙයි කායි හැදින්වීම


ළමාවියේ නිර්මාතෘ තුමා



නිර්මාතෘ තුමා කුඩා කල සිටම වෙහෙස මහන්සි වී වැඩ කළේය. ටිකක් උස්මහන් වෙලා, ප්‍රාථමික පාසලේ 4 වන ශ්‍රේණියේ සිටින කාලයේම ගවයෙකුත් දක්කගෙන ගොස් තම පියාත් සමග ගොවිතැන් වැඩ කළේය.

ජීවත් වීමට අවශ්‍ය මුදල් තමන්ම වැඩකර උපයාගන්නවා. කඳුකරයෙන් දර එකතු කරගෙන නගරයට ගොස් ඒවා විකුණා උපයාගත් මුදලින් විවිධ පුද්ගලයින්ගේ වරිත ගැන ලියැවුණු පොත් මිලදීගෙන ඒවා කියවමින් සිටියා.

තවද, ප්‍රාථමික පාසලේ විදුහල්පති (දෙත්කිව් දයි කයි) තුමාගේ ඉගැන්වීමක් වූ 'දෙව්වරුන්ටත් බුදුන් වහන්සේටත් වන්දනා කරන්න' යන කාරණාව පිළිපදිමින්, පාසලේ යන එන පාලේ තිබෙන දයිනිව් නොරයි (බුදුපිළිම වහන්සේ වෙනුවට වන්දනාමාන කළ ගල් කුළුණ) අනිවාර්යයෙන්ම දැන් එක්කර වන්දනාමාන කරමින් සිටියා.




ඔබේ දැනුමට

නිර්මාතෘ තුමාගේ උපන් ගම වන සුගනුමාහි, දයිනිව් නොරයි (බුදුපිළිම වහන්සේ වෙනුවට වන්දනාමාන කළ ගල් කුළුණ), සුවාජිත්ප්, කොයසු කන්නොන්, ලෙස නම් කරන ලද පන්සල් කිහිපයක්ම තිබුණා. ළමාවියේ නිර්මාතෘ තුමා කෙතරම් කාර්යබහුල ගමනක් ගියත් පන්සලක් ඉදිරිපිටින් යනවිට දැන් එක්කර වන්දනා කිරීම අමතක කලේ නැත.

※කරුණාකර අවසරයකින් තොරව නැවත මුද්‍රණය කිරීමෙන් වළකින්න.

යෞවනයේ නිර්මාතෘ කුමා



වෙහෙස මහන්සි වී වැඩ කල නිර්මාතෘ කුමාට, වෙළඳසැල් හිමිකරු තම සහෝදරයෙකුට මෙන් ආදරය කළ අතර, එහි වැඩ ගැන නිර්මාතෘ කුමා සමග සාකච්ඡා කරන තැනට පත් වුණා.

වයස අවුරුදු 16 දී නිර්මාතෘ කුමා තෝකියෝවට ගිය නමුත්, විශාල භූමිකම්පාවක් ඇති වූ නිසා ආපසු නිවස බලා පැමිණි අතර නැවත ඊළඟ අවුරුද්දේ තෝකියෝවට පැමිණියා.

අගුරු වෙළඳසැලක වැඩ කල නමුත් මාසයකට එක් නිවාඩුවක් පමණක් ලබා ගත්තා. නිර්මාතෘ කුමාගේ වැටුප සම වයසේ අයගෙන් අඩකි. එහෙත් ඒ ගැන කිසිවක් නොකියා, පියාගේ අවවාදයට අනුව වැඩ කලා.

උදේ පාන්දරින්ම අවදි වන නිර්මාතෘ කුමා නිවස හා රැකියා ස්ථානය පිරිසිදු කරවා. පසුව උදෑසන ආහරය ගෙන දවසේ ආණ්ඩුම් ගැන සොයාබලා දහවල් කාලයේ ඒවා බෙද හැරීම කරනවා. හැම රැයකම පසු දිනට අවශ්‍ය වන අගුරු සුදනම් කරනවා.



Director's Column

මුල් හැඟීම අමතක නොකරමු

අන්තර්ජාතික මූලස්ථාන ප්‍රධානී
කෙසිවි අකගාවා මහතා

මේ මාසයේ නිවිකෝ නිවාතෝ තුමාගේ මාසික පණිවුඩය තුළ, සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ අවසාන පරිච්ඡේදය වන 'සමන්ත්‍රහද බෝධිසත්වයන්ගේ ධේර්යය' ගැන පැහැදිලි කරදී තිබුණා.

එහි මාතෘකාව සේ සඳහන් වූ 'මූලාරම්භයට නැවත යමු' වදන තුළ, ධර්ම පුහුණුවේ ස්වරූපය නැවත වතාවක් අධ්‍යයනය කර සත්‍ය වූ විමුක්තිය ලබා ගැනීම සඳහා ඇවිද යායුතු බවට දිරිමත් කරයි.


දෛනිකව සිදුකරන බෝධිසත්ව වර්යයාව තුළින් තමාගේත් අන්‍යයන්ගේත් සතුට වෙනුවෙන් ධර්ම පුහුණුවේ යෙදීම සඳහා මුල් හැඟීම අමතක නොකළ යුතු යැයි සිතමි. ඒ ගැන සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයේ 'සතුවන් පින් අනුමෝදන් කිරීම' තුළින් ලැබෙන ආනිශංස හා සිව් බෝධිසත්වයන්ගේ පසුච්චරම තුළදී පැහැදිලිව සඳහන් කර ඇත.

'සමන්ත්‍රහද බෝධිසත්වයන්ගේ ධේර්යය' පරිච්ඡේදය සච්ඡායනා විට, මියයෑමට ආසන්න කාලයේ සිටි නිර්මාතෘ තුමා නිතරම දයිසෙයිදෝ වේදිකාවේ සිට සෑම ගොමෙයිනිව් වැඩසටහනකදීම 'සිවු ප්‍රත්‍යයන්' ඉතාමත් සරළව අපට දේශනා කළ කාලපරිච්ඡේදය මතකයට නැගෙනවා.

බුදුන් වහන්සේගේ ආරක්ෂාව යටතේ සිටින බව විශ්වාස කරමින්, කුශල මූලයන්ද රෝපණය කරමින්, නිවැරදි අභිප්‍රාය ඇති සන්පුරුෂයන්ගේ සමාගමයට ඇතුළත් වෙමින්, සමස්ත සමාජයේ යහපත ප්‍රාර්ථනා කරමින් ඒ වෙනුවෙන් කටයුතු කිරීම යන මෙම හතර ධර්ම පුහුණුවේ අධිෂ්ඨානය ලෙස තබාගෙන 'මුල් හැඟීම අමතක නොකරන' ස්වරූපයෙන් තව තවත් ආධ්‍යාත්මික දියුණුව ඇතිකර ගනිමු.



Rissho Kosei-kai: A Global Buddhist Movement



Rissho Kosei-kai Buddhist Church of Hawaii

2280 Auhuhu Street, Pearl City, HI 96782, USA
 TEL: 1-808-455-3212 FAX: 1-808-455-4633
 Email: sangha@rkhawaii.org URL: <http://www.rkhawaii.org>

Rissho Kosei-kai Maui Dharma Center

1809 Nani Street, Wailuku, HI 96793, USA
 TEL: 1-808-242-6175 FAX: 1-808-244-4625

Rissho Kosei-kai Kona Dharma Center

73-4592 Mamalahoa Highway, Kailua-Kona, HI 96740, USA
 TEL: 1-808-325-0015 FAX: 1-808-333-5537

Rissho Kosei-kai Buddhist Center of Los Angeles

2707 East First Street, Los Angeles, CA 90033, USA
 TEL: 1-323-269-4741 FAX: 1-323-269-4567
 Email: rk-la@sbcglobal.net URL: <http://www.rkina.org/losangeles.html>

Please contact Rissho Kosei-kai Buddhist Center of Los Angeles

Rissho Kosei-kai Buddhist Center of Arizona

Rissho Kosei-kai Buddhist Center of Colorado

Rissho Kosei-kai Buddhist Center of San Diego

Rissho Kosei-kai Buddhist Center of Las Vegas

Rissho Kosei-kai Buddhist Center of Dallas

Rissho Kosei-kai of San Francisco

(Address) 1031 Valencia Way, Pacifica, CA 94044, USA
 (Mail) POBox 778, Pacifica, CA 94044, USA
 TEL: 1-650-359-6951 Email: info@rksf.org

Please contact Rissho Kosei-kai of San Francisco

Rissho Kosei-kai of Sacramento

Rissho Kosei-kai of San Jose

Rissho Kosei-kai of New York

320 East 39th Street, New York, NY 10016, USA
 TEL: 1-212-867-5677 Email: rkny39@gmail.com URL: <http://rk-ny.org>

Rissho Kosei-kai of Chicago

1 West Euclid Ave., Mt. Prospect, IL 60056, USA
 TEL: 1-773-842-5654
 Email: murakami4838@aol.com URL: <http://rkchi.org>

Rissho Kosei-kai of Fort Myers

URL: <http://www.rkftmyersbuddhism.org>

Rissho Kosei-kai Dharma Center of Oklahoma

(Address) 2745 N.W. 40th St., Oklahoma City, OK 73112, USA
 (Mail) POBox 57138, Oklahoma City, OK 73157, USA
 TEL: 1-405-943-5030 FAX: 1-405-943-5303
 Email: rkokdc@gmail.com URL: <http://www.rkok-dharmacenter.org>

Rissho Kosei-kai Dharma Center of Denver

1255 Galapago St. #809, Denver, CO 80204, USA
 TEL: 1-303-446-0792

Rissho Kosei-kai Dharma Center of Dayton

617 Kling Drive, Dayton, OH 45419, USA
 URL: <http://www.rkina-dayton.com>

The Buddhist Center Rissho Kosei-kai International of North America (RKINA)

2707 East First St., Suite #1, Los Angeles, CA 90033, USA
 TEL: 1-323-262-4430 FAX: 1-323-269-4567
 Email: info@rkina.org
 URL: <https://www.buddhistcenter-rkina.org>

Rissho Kosei-kai Buddhist Center of San Antonio

(Address) 6083 Babcock Road, San Antonio, TX 78240, USA
 (Mail) POBox 692148, San Antonio, TX 78249, USA
 TEL: 1-210-558-4430 FAX: 1-210-696-7745
 Email: dharmasanantonio@gmail.com
 URL: <http://rksabuddhistcenter.org>

Rissho Kosei-kai of Seattle's Buddhist Learning Center

28621 Pacific Highway South, Federal Way, WA 98003, USA
 TEL: 1-253-945-0024 Email: rkseattlewashington@gmail.com
 URL: <http://buddhistlearningcenter.org>

Rissho Kosei-kai of Vancouver

Please contact RKINA

Rissho Kosei-kai do Brasil

Rua Dr. José Estefno 40, Vila Mariana, São Paulo-SP, CEP 04116-060, Brasil
 TEL: 55-11-5549-4446, 55-11-5573-8377
 Email: risho@rkk.org.br URL: <http://www.rkk.org.br>

在家佛教韓國立正佼成會 Korean Rissho Kosei-kai
〒 04420 大韓民國 SEOUL 特別市龍山區漢南大路 8 路 6-3
6-3, 8 gil Hannamdaero Yongsan gu, Seoul, 04420, Republic of Korea
TEL: 82-2-796-5571 FAX: 82-2-796-1696

在家佛教韓國立正佼成會釜山支部

Korean Rissho Kosei-kai of Busan
〒 48460 大韓民國釜山廣域市南區水營路 174, 3F
3F, 174 Suyoung ro, Nam gu, Busan, 48460, Republic of Korea
TEL: 82-51-643-5571 FAX: 82-51-643-5572

社團法人 在家佛教立正佼成會 Rissho Kosei-kai of Taipei
台灣台北市中正區衡陽路 10 號富群資訊大廈 4 樓
4F, No. 10, Hengyang Road, Jhongheng District, Taipei City 100, Taiwan
TEL: 886-2-2381-1632, 886-2-2381-1633 FAX: 886-2-2331-3433

台南市在家佛教立正佼成會 Rissho Kosei-kai of Tainan
台灣台南市東區崇明 23 街 45 號
No. 45, Chongming 23rd Street, East District, Tainan City 701, Taiwan
TEL: 886-6-289-1478 FAX: 886-6-289-1488
Email: koseikaitainan@gmail.com

Rissho Kosei-kai South Asia Division

Thai Rissho Friendship Foundation
201 Soi 15/1, Praram 9 Road, Bangkok, Huaykhwang, Bangkok 10310, Thailand
TEL: 66-2-716-8141 FAX: 66-2-716-8218

Rissho Kosei-kai of Kathmandu

Ward No. 3, Jhamsikhel, Sanepa-1, Lalitpur, Kathmandu, Nepal

Rissho Kosei-kai Society of Kolkata

89 Srirampur Road (VIP), Garia, Kolkata 700084, India

Rissho Kosei-kai of Kolkata North

AE/D/12 Arjunpur East, Teghoria, Kolkata 700059,
West Bengal, India

Rissho Kosei-kai of Bodhgaya Dharma Center

Ambedkar Nagar, West Police Line Road, Rumpur, Gaya-823001,
Bihar, India

Rissho Kosei-kai of Patna Dharma Center

Please contact Rissho Kosei-kai Society of Kolkata

Rissho Kosei-kai of Central Delhi

77 Basement D.D.A. Site No. 1, New Rajinder Nagar,
New Delhi 110060, India

Rissho Kosei-kai of Singapore

Please contact Rissho Kosei-kai International

Rissho Kosei-kai of Phnom Penh

W.C. 73, Toul Sampaov Village, Sangkat Toul Sangke, Khan Reouseykeo,
Phnom Penh, Cambodia

RKISA Rissho Kosei-kai International of South Asia

Thai Rissho Friendship Foundation
201 Soi 15/1, Praram 9 Road, Bangkok, Huaykhwang, Bangkok 10310, Thailand
TEL: 66-2-716-8141 FAX: 66-2-716-8218

Rissho Kosei-kai of Bangkok

Thai Rissho Friendship Foundation
201 Soi 15/1, Praram 9 Road, Bangkok, Huaykhwang, Bangkok 10310, Thailand
TEL: 66-2-716-8216 FAX: 66-2-716-8218 Email: info.thairissho@gmail.com

Rissho Kosei Dhamma Foundation

No. 628-A, Station Road, Hunupitiya, Wattala, Sri Lanka
TEL: 94-11-2982406 FAX: 94-11-2982405

Rissho Kosei-kai of Polonnaruwa

Please contact Rissho Kosei Dhamma Foundation

Rissho Kosei-kai Bangladesh

85/A Chanmari Road, Lalkhan Bazar, Chittagong, Bangladesh
TEL: 880-2-41360470

Rissho Kosei-kai Mayani

Mayani Barua Para, Mirsarai, Chittagong, Bangladesh

Rissho Kosei-kai Damdama

Damdama Barua Para, Mirsarai, Chittagong, Bangladesh

Rissho Kosei-kai Satbaria

Village: Satbaria Bepari Para, Chandanail, Chittagong, Bangladesh

Rissho Kosei-kai Chendhirpuni

Village: Chendhirpuni, P.O.: Adhunogar, P.S.: Lohagara, Chittagong,
Bangladesh

Rissho Kosei-kai Raozan

Dakkhin Para, Ramzan Ali Hat, Raozan, Chittagong, Bangladesh

Rissho Kosei-kai Laksham

Village: Dhupchor, Laksham, Comilla, Bangladesh

Rissho Kosei-kai Dhaka North

408/8 DOSH, Road No 7 (West), Baridhara, Dhaka, Bangladesh

Rissho Kosei-kai Cox's Bazar

Ume Burmize Market, Tekpara, Sadar, Cox's Bazar, Bangladesh

Please contact Rissho Kosei-kai Bangladesh

Rissho Kosei-kai Patiya

Rissho Kosei-kai Ramu

Rissho Kosei-kai Aburkhill

Buddiyskiy khram "Lotos"

4 Gruzinski Alley, Yuzhno-Sakhalinsk 693005, Russia
TEL: 7-4242-77-05-14

Rissho Kosei-kai of Hong Kong

Flat D, 5/F, Kiu Hing Mansion, 14 King's Road, North Point, Hong Kong, China

Rissho Kosei-kai Friends in Shanghai

Please contact Rissho Kosei-kai International

Rissho Kosei-kai of Ulaanbaatar

(Address) 15F Express Tower, Peace avenue, khoroo-1, Chingeltei district,
Ulaanbaatar 15160, Mongolia
(Mail) POBox 1364, Ulaanbaatar-15160, Mongolia
TEL: 976-70006960 Email: rkkmongolia@yahoo.co.jp

Rissho Kosei-kai of Erdenet

Please contact Rissho Kosei-kai International

Rissho Kosei-kai di Roma

Via Torino, 29, 00184 Roma, Italia
TEL/FAX: 39-06-48913949 Email: roma@rk-euro.org

Please contact Rissho Kosei-kai di Rome

Rissho Kosei-kai of Paris

Rissho Kosei-kai of Venezia

Rissho Kosei-kai of the UK

29 Ashbourne Road, London W5 3ED, UK
TEL: 44-20-8933-3247 Email: info@rkuk.org URL: <https://www.rkuk.org>
Facebook: <https://www.facebook.com/rkuk.official>
Twitter: https://twitter.com/rkuk_official
Instagram: https://www.instagram.com/rkuk_official

Rissho Kosei-kai International Buddhist Congregation (IBC)

166-8537 東京都杉並区和田 2-7-1 普門メディアセンター 3F
Fumon Media Center 3F, 2-7-1 Wada, Suginami-ku, Tokyo 166-8537, Japan
TEL: 03-5341-1230 FAX: 03-5341-1224 URL: <http://www.abc-rk.org>